

**ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය - 2016**

---

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 111 වගන්තියෙන් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන  
-----

2.1 මතය  
-----

මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම  
-----

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති  
-----

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07  
-----

ආයතනය විසින් 2016 ජනවාරි 01 දිනට සම්පූර්ණයෙන්ම ක්ෂය කර ඇති පිරිවැය රු.2,717,793 ක් වූ ස්ථාවර වත්කම් වලින් තව දුරටත් භාවිතා කරනු ලබන වත්කම්වල සාධාරණ අගය (Fair Value) ප්‍රමිතයේ 42 ඡේදය ප්‍රකාරව ගිණුම්වල හෙළිදරව් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු  
-----

ආයතනය විසින් භාවිතයට ගන්නා පර්වස් 4.8 ක ඉඩම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම  
-----

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි ආදියට යොමුව -----	අනුකූල නොවීම් -----
(අ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය	වක්‍රලේඛය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.
(ආ) විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 වගන්තිය	ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම තහවුරු කර ගැනීමකින් තොරව 2016 වර්ෂයේ වැටුප් හා දීමනා ලෙස රු.6,789,525 ක් ගෙවා තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පාලනය වන කිසිදු විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීමක් සිදුකරනු ලබන බවට තොරතුරු නොමැති බව අධ්‍යක්ෂ විසින් විගණනයට දන්වා තිබුණි.

(ඇ) 2011 ජනවාරි 27 දිනැති අංක පීඊඩී/ 56 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

යම් රාජ්‍ය ආයතනයක අතිරික්ත අරමුදල් පවතිනම් ඉදිරි මාස 06 සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය හැර ඉතිරිය භාණ්ඩාගාරය වෙත යැවිය යුතු වුවත් ප්‍රාග්ධන ප්‍රදාන ලෙස ලද මුදල් වලින් වියදම් නොකර ඉතිරි වූ රු.43,000,000 ක් සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.

(ඈ) 2011 ජූලි 12 දිනැති අංක 959 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය

සෘජුවම බඳවාගෙන තිබුණු ජ්‍යෙෂ්ඨ කට්කාවාරියවරියකට පරිවාස කාලය ඉක්ම වීමට පෙර 2015 පෙබරවාරි 17 දින සිට වර්ෂ දෙකක වැටුප් සහිත විදේශ නිවාඩු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය මත ලබාදී තිබුණි. විදේශ නිවාඩු අනුමත කල 2015 පෙබරවාරි 17 දින සිට සමාලෝචිත වර්ෂය අවසානයට ඇයට වැටුප් හා දීමනා ලෙස රු.3,476,662 ක් ගෙවා තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**  
-----

**3.1 මූල්‍ය ප්‍රතිඵල**  
-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.3,530,242 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.5,656,049 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.2,125,807 කින් පිරිහී තිබුණි. රජයේ පුනරාවර්තන ප්‍රදාන රු.1,314,000 කින් අඩුවීමත් වාර්ෂික ක්ෂයවීම් රු.2,454,789 කින් වැඩිවීමත් ඉහත පිරිහීමට හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රතිඵලයෙහි අතිරික්තයක් පැවතුණි. ඉහත අතිරික්තයට සේවක පාරිශ්‍රමික, ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය නැවත ගැලපීමේදී 2012 වර්ෂයේදී රු.5,373,477 ක්වූ ආයතනයේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වී සමාලෝචිත වර්ෂය අවසානයට රු.16,326,525 ක් වී තිබුණි.

**3.2 කාරක ප්‍රාග්ධන කළමනාකරණය**  
-----

ප්‍රාග්ධන වියදම් දැරීම සඳහා වන බැංකු ජංගම ගිණුමේ රු.මිලියන 5 ට වැඩි ශේෂයක් සමාලෝචිත වර්ෂය පුරාම අඛණ්ඩව පැවතුණි. සමාලෝචිත වර්ෂයේ මාර්තු සිට මැයි දක්වා හා නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පිළිවෙලින් රු.මිලියන 20 කට හා රු.මිලියන 15 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මෙසේ ජංගම ගිණුමේ නිෂ්කාර්යව පැවතුණි. එසේම ශිෂ්‍ය ආදායම් රැස්කරන ජංගම ගිණුමේදී 2016 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා රු.මිලියන 03 ක් නිෂ්කාර්යව පැවතුණි. ඒ අනුව නිසි කාරක ප්‍රාග්ධන කළමනාකරණයක් සිදුවී නොතිබුණු බව නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය

ආයතනය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් 2013 මැයි 07 දින එච්ඊ/අයිඩී/2013/32 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රු.93,000,000 ක් වැයකර “නිර්මාණය කර ඉදිකිරීම” පදනම යටතේ කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට අනුමැතිය ලබාදී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුදු හා සාර්ථක ලංසුකරුවන් 05 දෙනෙකුගෙන් ලංසු ලබාගෙන, ඉතා සංකීර්ණ හා අධික පිරිවැය සහිත ඉදිකිරීම්වලදී පමණක් භාවිතා කිරීමට ඉදිකිරීම් පුහුණු කිරීම් හා සංවර්ධනය කිරීමේ ආයතනයේ SBD/04 දරන මාර්ගෝපදේශයෙන් නිර්දේශිත නිර්මාණය කර ඉදිකිරීම” පදනම යටතේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නිර්දේශ කර තිබුණි.
- (ආ) ඒ අනුව, ආයතනය විසින් තීරණය කළ ලංසුකරුවන් 05 දෙනෙකු වෙත ලංසු කැඳවීමේ ලිපි යවා තිබුණද ඒ අතුරින්, ලංසුකරුවන් දෙදෙනෙකු පමණක් ලංසු ඉදිරිපත් කර තිබුණි. එයින් එක් ලංසුවක් මූලික කොන්දේසි කඩවී තිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබුණු අතර අමාත්‍ය මණ්ඩලය අනුමත කළ පිරිවැයට වඩා රු.22,009,469 කින් ඉක්මවා ඉදිරිපත් වූ රු.115,009,469 ක ලංසුකරු කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා තෝරාගෙන තිබුණි. ඒ අනුව, 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2.1 වගන්තිය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බලාපොරොත්තුවන ආර්ථික වාසිය සහ මුදලට අගය පිළිබඳව විගණනයේදී සෑහීමකට පත්විය නොහැකි විය.
- (ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.12.1 වගන්තිය පරිදි එලදායී තරඟකාරී බවක් නොමැති විට ලැබුණු සියලුම ලංසු ප්‍රතික්ෂේප කිරීමට හෝ 7.12.2 (ආ) වගන්තිය පරිදි ඉදිරිපත් කර ඇති ලංසුවේ මිලගණන් අධික විට මිල අඩු කරවා ගැනීමට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලංසුකරු සමග සාකච්ඡා කළ යුතුය. එහෙත්, එසේ කටයුතු නොකර ඇස්තමේන්තු ප්‍රමාණ පත්‍රයේ ඇතුළත් ටයිල් කිරීම වැනි අත්‍යාවශ්‍ය අංග කිහිපයක් කිසිදු හේතු දැක්වීමකින් තොරව මිල ප්‍රමාණ පත්‍රයෙන් ඉවත්කර රු.89,777,279 ක වටිනාකමක් සහිත කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි.
- (ඈ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.8.1 (ආ) වගන්තිය ප්‍රකාරව ලංසු ඇගයීමට පත්කරන තාක්ෂණික ඇගයීම් කමිටුවට විෂය සම්බන්ධ විශේෂඥයෙකු ඇතුළත් වියයුතු වුවත් මෙම ඉදිකිරීම් සඳහා පත්කර තිබුණු තාක්ෂණික ඇගයීම් කමිටුවට ඉදිකිරීම් විෂය සම්බන්ධ විශේෂඥයෙකු ඇතුළත්ව නොතිබුණි.
- (ඉ) මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් මාසිකව රු.25,000 ක දීමනාවක් මත අර්ධ කාලීනව මෙහි අධීක්ෂණ කටයුතු සිදුකර තිබුණද මෙම කොන්ත්‍රාත්තුව ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි අධීක්ෂණයක් සිදුවී නොතිබුණු බවත්, භෞතිකව කළ වැඩ පිළිබඳ නිසි පරිදි ඇගයීම් සිදු නොකර ගෙවීම් සහතික කර තිබුණු බවත් නිරීක්ෂණය විය.
- (ඊ) ඉදිකිරීම් ව්‍යාපෘතිය දින 450 ක් තුළ එනම් 2014 ඔක්තෝබර් 27 දින ආරම්භකර 2016 ජනවාරි 16 ට පෙර නිම කිරීමට ගිවිසුමකට එළඹ තිබුණද සාධාරණ හේතු දැක්වීමකින් තොරව දින දීර්ඝ කිරීම් ලබා දීම හේතුවෙන් මෙම ඉදිකිරීම් නිමකර 2016 ජූනි 30 වන දින භාරදී තිබුණි.

**4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්**  
-----

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක් එහි පාලක මණ්ඩල අනුමැතිය සහිතව ගොඩනැගිල්ල සඳහා පර්චස් 15 ක්ද, මාර්ග සහ පිවිසුම් ප්‍රදේශ සඳහා පර්චස් 4.8 ක්ද ඇතුළුව 2014 වර්ෂයේදී ආයතනයට භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අතර මෙම භූමියේ වටිනාකම විවෘත විශ්වවිද්‍යාලයේ ඉඩම් යටතේද ගිණුම්ගත කර තිබුණි. මෙම ඉඩම ආයතනයට පැවරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ආයතනයට දන්වා තිබුණි.

**4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු**  
-----

ආයතනය විසින් පසුගිය වර්ෂවල නව ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය ගෘහභාණ්ඩ හා උපකරණ මිලදී ගැනීමට අවශ්‍යතාවය ඉක්මවා භාණ්ඩාගාර ප්‍රදාන ලබාගෙන ඉතිරි මුදල් කෙටිකාලීන ආයෝජනවල යොදවා පොලී ආදායම් ලබාගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට මෙසේ ආයෝජනය කර තිබුණු මුදල රු.43,000,000 ක් විය.

**4.4 අරමුදල් උන උපයෝජනය**  
-----

ආයතනයේ ප්‍රාග්ධන වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් ලද ප්‍රදාන මුළුමනින්ම උපයෝජනය කිරීමකින් තොරව ප්‍රාග්ධන වියදම් සඳහා නැවත ඉල්ලීම් කර මුදල් ලබා ගෙන තිබූ බැවින් 2015 වර්ෂයේ සහ සමාලෝචිත වර්ෂය අවසානයේ පිළිවෙලින් රු.44,676,212 ක හා රු.35,829,434 ක ප්‍රාග්ධන ප්‍රදාන උන උපයෝජිතව පැවතුණි.

**5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය**  
-----

**5.1 අයවැය ලේඛනමය පාලනය**  
-----

අයවැයගත ආදායම් හා වියදම් සහ තත්‍ය ආදායම් හා වියදම් අතර ප්‍රමාණාත්මක විචලනයන් දක්නට ලැබුණු බැවින් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර නොමැති බව නිරීක්ෂණය විය.

**5.2 අභ්‍යන්තර විගණනය**  
-----

මුදල් රෙගුලාසි හා චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු නොකිරීම වැනි අඩුපාඩු අවම කර ගැනීම සඳහා අභ්‍යන්තර විගණනය සැලසුම් කර නොතිබුණි.

**6. පද්ධති හා පාලනයන්**  
-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) මූල්‍ය පාලනය

(i) ප්‍රාග්ධන ප්‍රදාන නිසිපරිදි උපයෝජනය කර නොතිබීම.

(ii) කෙටිකාලීන ආයෝජනවල යෙදවිය හැකි ප්‍රමාණාත්මක මුදල් ශේෂයන් ජංගම ගිණුම්වල නිශ්කාර්යව පැවතීම.

(ආ) කොන්ත්‍රාත් පාලනය

කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව නිසි අධීක්ෂණයකින් තොරව සිදුකර තිබීම.

(ඇ) අභ්‍යන්තර විගණනය

ආයතනයේ අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම සඳහා අභ්‍යන්තර විගණනය උපයෝගී කර ගැනීමට කළමනාකාරිත්වය කටයුතු කර නොතිබීම.